



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුදා, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
நிதி அமைச்சு
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதிய, சுயதொழில், மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு
Ministry of Finance
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය
எனது இல
My No

DSD/HO/04/LH/09/22

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2021.10.11

සියළුම දිස්ත්‍රික් ලේකම්/දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්,
සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්,
සියළුම දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂවරුන් වෙත.

2022 වර්ෂයේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

මෙම වර්ෂය තුළ මෙතෙක් ක්‍රියාත්මක කරන ලද ජීවනෝපාය ව්‍යාපෘති සාර්ථක කරගැනීම සඳහා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ වුවද ඔබ විසින් කරන ලද විශිෂ්ඨ දායකත්වය ඉතාමත් අගය කරනු ලබන අතර සමෘද්ධි වැඩසටහන සම්බන්ධීකරණය සඳහා නිලධාරියෙකු නම් කිරීම යන මැයෙන් ඔබ වෙත යොමුකරන ලද අංක DSD/HO/02/AD/01/පොදු හා 2021.10.07 දිනැති ලිපිය මෙයින් අවලංගු කරමි.

02. එමෙන්ම “අයවැය 2022 ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම” යන මැයෙන් සියළුම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් වෙත ගරු මුදල් අමාත්‍යතුමා විසින් යොමුකර ඇති 2021.09.23 දිනැති ලිපියේ සඳහන් කරුණු කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමුකරමි. ඔබගේ පහසු දැනගැනීම සඳහා එම ලිපියේ පිටපතක් මේ සමඟ එවමි.

03. ඒ අනුව 2022 වර්ෂය සඳහා ජීවනෝපාය සංවර්ධනය, පොදු යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර හා තිරසර සංවර්ධනය හා සමාජ සුභසාධන හා සමාජ සංවර්ධනය සඳහා වූ ව්‍යාපෘති යෝජනා ඒ ඒ රේඛීය අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරනු ඇති අතර එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දෙනු ඇත.

04. කෙසේ වුවද ග්‍රාම නිලදාරී වසම්, ප්‍රා.ලේ කොට්ඨාශ සහ දිස්ත්‍රික් මට්ටමින් පෙලගස්වනු ලබන එම ව්‍යාපෘති සඳහා විභවතාවයක් ඇති සුදුසු ප්‍රතිලාභීන් තෝරා ගැනීමට කටයුතු කිරීම ඔබ විසින් කළ යුතු බවත් එහිදී ජාතික නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති සඳහා වැඩි දායකත්වයක් ලබාදිය හැකිවන පරිදි ව්‍යාපෘති සඳහා ප්‍රතිලාභීන් යොමු කිරීම වඩාත් වැදගත් වේ.

05. 2021 වර්ෂයේදී යම් ව්‍යාපෘතියක් සඳහා යොමු කිරීමට ඔබ විසින් හඳුනාගෙන තිබූ සමෘද්ධිලාභීන් අතුරින් එලෙස යොමු කිරීමට නොහැකි වූ නමුදු 2022 වර්ෂය සඳහා යෝජිත ව්‍යාපෘති සඳහා යොමු කිරීමට සුදුසු සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් සිටිනම් ඔවුන් ද නව ව්‍යාපෘති සඳහා දායක කරගැනීමේ හැකියාව පවතී.

එමෙන්ම 2022 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ප්‍රතිලාභීන් සඳහා යන්ත්‍ර සූත්‍ර, භාණ්ඩ හා උපකරණ බෙදාදීම සඳහා පමණක් සිදුනොවන ව්‍යාපෘතිලාභීන් සවිබලගැන්වීම සඳහාම වූ ව්‍යාපෘති වන බැවින් ඒ සඳහා සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් තෝරා ගැනීමේදී ඔබගේ විශේෂ අවධානය යොමු කිරීමද වැදගත් වේ.

06. තවද ඉහත සඳහන් මුදල් අමාත්‍යාංශයේ 2021.09.23 දිනැති ලිපියෙහි සඳහන් පරිදි ඔබ විසින් හඳුනාගනු ලබන ව්‍යාපෘති යෝජනා ඇස්තමේන්තුද සමඟ මටද පිටපතක් සහිතව 2021.10.31 දිනට පෙර ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි.


ආර්.පී.බී.තිලකසිරි
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත්:-

- 01. ලේකම්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය - කා.දැ.ගැ.ස.
- 02. ලේකම්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය - කා.දැ.ගැ.ස.
- 03. ජාතික සම්බන්ධීකරණ ජීවනෝපාය අනුකමිටුව - කා.දැ.ගැ.ස.
- 04. ලේකම්, "ගම සමඟ පිළිසඳරක්", ග්‍රාමීය සංවර්ධනය පිලිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය - කා.දැ.ගැ.ස.
- 05. සියළුම අංශ ප්‍රධානීන්, ප්‍රධාන කාර්යාලය - කා.දැ.ගැ.ස හා අ.ක.ස.